

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව 2013

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ජරවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර බැංකුවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශනය සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතවලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ තත්වගණනය කළ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව (ශ්‍රී ල.මු.වා.ප්‍ර. සහ ශ්‍රී. ල.ගි.ප්‍ර.) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබුණද, මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු ශේෂ නිරූපණය වන ආකාරයට පොදු ලෙජරය යාවත්කාලීන කර නොතිබුණි.

(ආ) පරිගණකගත කරන ලද මානව සම්පත් සහ වැටුප් මොඩියුලයක් ස්ථාපනය කර 2012 වසරේ සිට භාවිතා කර තිබුණද, එය වත්කමක් ලෙස හඳුනාගෙන නොතිබුණු අතර පසුගිය වසර දෙක සඳහා ක්ෂයවීම්ද කර නොතිබුණි. එබැවින්, වත්කම් සහ ක්ෂයවීම් පිළිවෙලින් රු.1,368,736 කින් සහ රු. 324,184 අඩුවෙන් දක්වා තිබුණි. තවද, මෘදුකාංග සංවර්ධකට ගෙවිය යුතු රු. 684,368 ක මුදලක් ගිණුම්වලින් අත්හැරී තිබුණි.

(ඇ) 2001 වර්ෂයේදී සියයට 9 ක පොළී අනුපාතයක් මත රු. 250,000,000 ක ණය මුදලක් රජයෙන් ලබා දී තිබුණද, 2013 දෙසැම්බර් 31 දක්වා භාණ්ඩාගාරයට ප්‍රාග්ධනය හෝ පොළිය නැවත ගෙවීමක් සිදු කර නොතිබුණි. එකතුව රු. 134,321,918 ක් වූ පොළිය සඳහා 2006 වසර දක්වා ගිණුම්වල ප්‍රතිපාදන සලසා තිබුණ ද, 2006 සිට 2013 දක්වා වූ කාලය සඳහා එකතුව රු. 157,500,000 ක් සඳහා ගිණුම්වල ප්‍රතිපාදන සලසා නොතිබුණි.

2.2.2 නොසැසඳූ පාලන ගිණුම්

පහත සඳහන් නොසැසඳූ ශේෂ නිරීක්ෂණය විය.

(අ) ජංගම වත්කම් සහ ජංගම වගකීම් යටතේ දක්වා තිබුණු පිළිවෙලින් රු. 8,561,853 ක් සහ රු. 2,286,234 ක් වූ නොසැසඳූ ශේෂ 2004 වර්ෂයේ සිට සසඳා නොතිබුණි.

(ආ) 2013 දෙසැම්බර් 31 දිනට ගම්පහ ශාඛාවේ අංක 004/1/09/1607 දරන වෙක්පත් උපලබ්ධි ගිණුමේ වටිනාකම රු. 1,122,255 ක් වූ නොසැසඳුණු ශේෂයන් ලෙස පැවතුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය විය.

(අ) ශාඛා 11 ක ස්ථාවර තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම්වලට අදාළව 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ මුදල සහ පරිගණක පද්ධතිය මගින් ලබාගත් ශේෂවල දක්වා තිබුණු ප්‍රමාණය අතර රු. 31,217, 166 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

(ආ) විභජනය නොකළ ගිණුම් සම්බන්ධයෙන් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල සඳහන් එකතුව රු.150,377,908 ක් වූ ශේෂයන් සහ පරිගණක පද්ධතිය මගින් ලබාගත් එකතුව රු.160,602,677 ක් වූ ශේෂයන් අතර රු.10,212,121 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ඇ) වත්කම් පිරිවැය සහ සම්ප්‍රවිච්චිත ක්ෂයවීමට අදාළව ලෙජරයේ දැක්වෙන ශේෂයන් සහ ස්ථාවර වත්කම් ලේඛනයේ දැක්වෙන ශේෂයන් අතර පිළිවෙලින් රු. 6,369,435 ක සහ රු. 7,384,579 ක වෙනස්කම් නිරීක්ෂණය වී තිබුණි.

2.2.4 හඳුනානොගත් ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය අවසානයට එකතුව රු. 1,661,384 ක් වූ තැන්පතු හඳුනා නොගත් තැන්පතු ලෙස පැවතුණි.

(ආ) අත්තිකාරම් ගිණුමේ දක්වා තිබූ එකතුව රු. 7,885,230 ක් වූ ශේෂයන් රු. 5,394,098 ක් හෙවත් සියයට 68 ක් හඳුනාගෙන ගිණුම්වල ගැලපීම් කර නොතිබුණි.

2.2.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) තෙවන පාර්ශවයන් විසින් කරන ලද වත්කම් සහ වගකීම්වල සනාථ කිරීම් ඉතා දුර්වල තත්ත්වයක පැවතුණි. විස්තර පහත දැක්වේ.

විස්තරය	ගිණුම්වලට අනුව		සනාථ කළ		ප්‍රතිශතය
	ගිණුම්	මුදල	ගිණුම්	මුදල	
	සංඛ්‍යාව	රු.	සංඛ්‍යාව	රු.	
බැංකු ගිණුම්	29	86,819,683	05	10,218,367	11.76
ණය ගැනීම	04	570,971,037	03	320,136,246	56.06
ආයතනික ස්ථාවර තැන්පතු	15	4,721,679,168	06	2,774,052,405	58.75
විශේෂ ණය යෝජනා ක්‍රම තැන්පතු	26	908,343,043	01	226,296,552	24.91

(ආ) 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශවල දක්වා තිබුණු ශේෂයන් සහ තෙවන පාර්ශවයන් විසින් සනාථ කළ ශේෂයන් අතර පහත වෙනස්කම් නිරීක්ෂණය විය.

විස්තරය	ගිණුම්වලට අනුව රු.	සනාථ කිරීමට අනුව රු.	වෙනස්කම් රු.
එක්සත් ජනපද ආධාර ණය	868,344	33,553	834,791
ශ්‍රී ලංකා වරාය අධිකාරිය	230,431,525	226,296,552	4,134,972

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.මිලියන 342.7 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ රු. මිලියන 430.26 ක බදු පෙර ශුද්ධ ලාභය හා සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයේ රු. මිලියන 87.56 ක අඩුවීමක් දැක්වුණි. තවද, සමාලෝචිත වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම රු. මිලියන 234.04 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම රු. මිලියන 270.78 ක් වූයෙන් රු. මිලියන 36.74 ක අඩුවීමක් දැක්වුණි. මෙම අඩුවීම කෙරෙහි බලපෑ හේතු සාරාංශ කර පහත දැක්වේ.

විෂයය	ප්‍රවර්තන වර්ෂය 2013 රු.	ඉකුත් වර්ෂය 2012 රු.	ඉකුත් වර්ෂයට සාපේක්ෂව වෙනස්වීම ප්‍රතිශතයක් ලෙස
පොළී ආදායම	3,635,238,691	2,879,160,502	26
පොළී වියදම	<u>2,459,200,065</u>	<u>1,725,196,745</u>	43
ශුද්ධ පොළී ආදායම	1,176,038,626	1,153,963,757	2
ගාස්තු සහ කොමිස් ආදායම	97,250,758	72,580,010	34

වෙනත් මෙහෙයුම් ආදායම	4,918,546	6,615,513	(26)
මුළු මෙහෙයුම් ලාභය	1,278,207,930	1,233,159,280	4
භානිකරණය සහ පාඩු	(53,338,578)	116,716	(45799)
ශුද්ධ මෙහෙයුම් ආදායම	1,224,869,352	1,233,275,997	(1)
කාර්ය මණ්ඩල වියදම්	(468,873,067)	(463,579,654)	1
වෙනත් වියදම්	(312,444,366)	(247,257,319)	26
එකතු කළ අගය මත බදුවලට පෙර මෙහෙයුම් ලාභය	443,551,919	522,439,024	(15)
එකතු කළ අගය මත බද්ද	(100,810,623)	(92,174,295)	9
බදු පූර්ව ලාභය	342,741,296	430,264,729	(20)
බදු	(110,479,788)	(157,802,290)	(30)
වර්ෂය සඳහා ලාභය	232,261,508	272,462,439	(15)
විකිණීම සඳහා පැවති මූල්‍ය වත්කම්			
නැවත මිනීමේ පාඩුව	1,780,000	(1,680,000)	(206)
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	234,041,508	270,782,439	(15)

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ ද කරනු ලැබේ.

- (අ) ඉකුත් වර්ෂයේ අනුරූපී අගයන් හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ පොළී ආදායම සියයට 26 කින් වැඩිවීමට ප්‍රතිරූපීව පොළී වියදම සියයට 43 කින් වැඩි වී තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී වෙනත් ආදායම් රු. මිලියන 1.697 කින් හෙවත් සියයට 26 කින් වැඩි වී තිබුණි.
- (ඇ) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී විකිණීම සඳහා පැවති වත්කම් නැවත අගය කිරීමේ පාඩුව රු. මිලියන 3,460 කින් හෙවත් සියයට 206 කින් අඩු වී තිබුණි.
- (ඈ) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී භානිකරණ පාඩු රු. මිලියන 53 කින් වැඩි වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ලබාගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 5 ක කාලසීමාව සඳහා බැංකුවේ මෙහෙයුම් ප්‍රතිඵල පහත පරිදි වේ.

	2013	2012	2011	2010	2009	2008
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
(i) පොළී ආදායම	3,635	2,879	2,611	2,362	2,165	1,956
(ii) පොළී වියදම්	2,459	1,725	1,214	1,368	1,939	1,636
(iii) ශුද්ධ පොළී ආදායම	1,176	1,153	1,397	994	226	320
(iv) වෙනත් මෙහෙයුම් ආදායම්	97	73	76	387	505	261
(v) වෙනත් ආදායම්	48	7	-	1	2	5
(vi) මුළු ආදායම	1,225	1,233	1,473	1,382	733	586
(vii) මුළු පුනරාවර්තන වියදම්	882	803	785	743	613	535
(viii) බදු පෙර ශුද්ධ ලාභය	343	430	688	639	120	51
(ix) බදු	110	158	178	179	46	30
(x) බදු පසු ශුද්ධ ලාභය	232	272	510	460	74	21
(xi) විකිණීම සඳහා වූ මූල්‍ය වත්කම්වල පාඩුව	2	2	3	-	-	-
(xii) මුළු විස්තීරණ ආදායම	234	270	507	-	-	-

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- ❖ 2008 සිට 2013 දක්වා කාල පරිච්ඡේදය තුළ පොළී ආදායම රු. මිලියන 1,956 සිට රු. මිලියන 3,635 දක්වා එනම්, සියයට 86 කින් වැඩි වී තිබුණු අතර පොළී වියදම් 2008 සිට 2009 දක්වා රු. මිලියන 1,636 සිට රු. මිලියන 1,939 දක්වා වැඩි වී තිබුණ අතර 2011 වර්ෂයේදී රු. මිලියන 1,214 දක්වා අඩු වී තිබුණි. තවද, 2011 සිට 2013 දක්වා කාල පරිච්ඡේදය තුළ පොළී වියදම රු. මිලියන 1,214 සිට රු. මිලියන 2,459 දක්වා එනම්, සියයට 103 කින් වැඩි වී තිබුණි.
- ❖ 2008 සිට 2011 දක්වා කාල පරිච්ඡේදය තුළ බදු පෙර ශුද්ධ ලාභය රු. මිලියන 51 සිට රු. මිලියන 688 දක්වා එනම්, සියයට 1,249 කින් වැඩි වී ඉන්පසුව 2012 වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය තුළ එය රු. මිලියන 430 සිට රු. මිලියන 343 දක්වා එනම්, සියයට 20 කින් අඩු වී තිබුණි.
- ❖ 2008 සිට 2011 දක්වා කාල පරිච්ඡේදය තුළ බදු පසු ශුද්ධ ලාභය රු. මිලියන 21 සිට රු. මිලියන 510 දක්වා එනම්, සියයට 2,328 කින් වැඩි වී තිබුණු අතර ඉන්පසුව ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී එය රු. මිලියන 272 සිට රු. මිලියන 232 දක්වා එනම්, සියයට 15 කින් අඩු වී තිබුණි.

(ආ) අනුපාත සහ ප්‍රතිශත

ලබාගත හැකි වූ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය සඳහා සහ ඉකුත් වර්ෂ 06 ක බැංකුවේ ඇතැම් වැදගත් අනුපාත කිහිපයක් පහත දැක්වේ.

	2013 %	2012 %	2011 %	2010 %	2009 %	2008 %	2007 %
ලාභදායීත්ව අනුපාත							
-----	4.76	5.63	7.5	7.58	4.41	4.16	4.85
(i) ශුද්ධ පොළී ආන්තිකය	5.95	7.43	18.15	17	3.48	1.76	3.3
(ii) ස්කන්ධ මත ප්‍රතිලාභ	0.95	2.04	3.76	3.46	0.8	0.38	1.1
(iii) සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ							
ප්‍රමාණාත්මක ප්‍රාග්ධන අනුපාත							
-----	14.65	17.06	14.6	14.6	13.41	16.01	19.9
(i) ස්කන්ධ / මුළු වත්කම්	17.74	20.66	19.46	19	18	19	23
(ii) ස්කන්ධ / ණය	22.49	26.68	29.59	26.2	25.29	27.81	56.95
(iii) පෙළ I	22.85	26.99	29.92	26.9	25.29	28.47	57.98
(iv) පෙළ II							
ද්‍රවශීලතා අනුපාත							

(i) ක්ෂණික වත්කම්/ තැන්පතු (වගකීම්)	24.38	21.98	20.04	21	26	12	10
(ii) තැන්පතු/ ණය සහ අත්තිකාරම්	100.07	93.22	87.48	85	85	71	61
(iii) ණයට ගැනීම්/ ණය සහ අත්තිකාරම්	4.48	3.98	3.44	4	5	5	10

මහ බැංකුව විසින් විස්තර කර ඇති පරිදි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතයන්හි සියයට 5 සහ සියයට 10 පොළී I සහ පොළී II යන අවම සීමාව පවත්වාගැනීම ඉතා හොඳින් සිදුකර තිබුණද ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය අවසානයට අනුපාත දෙකම අඩු වී තිබුණ අතර පසුගිය වර්ෂ 06 සඳහා අවම අනුපාතයක් වාර්තා වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 ණය පරිපාලනය

4.1.1 අක්‍රීය ණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, 2013 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ හිටි ණය ප්‍රමාණය සහ ඊට අදාළ අක්‍රීය ණය පිළිබඳ තත්ත්වය පහත ප්‍රකාශයෙන් දැක්වේ.

ණය වර්ග	2013 දෙසැම්බර් 31 දිනට හිඟ හිටි ණය ශේෂ		අක්‍රීය ණය ශේෂය	අක්‍රීය ණය ප්‍රතිශතය
	රු. මිලියන	රු. මිලියන		
උකස් ණය	7,863	998		12.69
සේ.අ.අ. ණය	8,592	4,945		57.4
වතු අංශයේ සේ.අ.අ. ණය	1,165	862		73.9
පුද්ගල ණය	1,227	231		18.83
මෝටර් රථ ණය	65.4	2.8		4.28
	-----	-----		-----
එකතුව	18,912	7,038.80		37.22
	=====	=====		=====

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) උකස් ණය, සේවක අර්ථ සාධක අරමුදල් ණය, වතු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් ණය, පුද්ගල ණය සහ මෝටර් රථ ණය සම්බන්ධයෙන් අක්‍රීය ණය අනුපාත පිළිවෙලින් සියයට 12.69, 57.4, 73.9, 18.83 සහ 4.27 ක් විය. ඉකුත් වර්ෂයට අදාළ උකස් ණය, සේවක අර්ථ සාධක අරමුදල් ණය, වතු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් ණය, මෝටර් රථ ණය සම්බන්ධයෙන් අක්‍රීය ණය ප්‍රතිශතයන් පිළිවෙලින් සියයට 9.11, 62.32, 71.37 සහ 10.4 ක් විය. එබැවින්, සේවක අර්ථ සාධක අරමුදල් ණය හැර අනෙකුත් ණය වලට අදාළව අක්‍රීය ණය ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබුණි.
- (ආ) ඉහත දත්ත අනුව, උකස් ණය සහ වතු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් ණය සම්බන්ධයෙන් අයකර ගැනීමේ තත්ත්වය සතුටුදායක මට්ටමක නොතිබුණි.

4.1.2 ණය කාල විශ්ලේෂණය

ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, උකස් ණය, සේවක අර්ථසාධක අරමුදල් ණය, වතු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් ණය, පුද්ගල ණය සහ මෝටර් රථ ණය පිළිබඳ 2013 දෙසැම්බර් 31 දිනට ණය කාල විශ්ලේෂණය පහත ප්‍රකාශයෙන් දැක්වේ.

හිඟ කාල පරිච්ඡේදය	2013 දෙසැම්බර් 31 දිනට හිඟ ණය ශේෂය					
	උකස් ණය	සේ.අ.අ. ණය	වතු අංශය	පුද්ගල ණය	මෝටර් රථ ණය	එකතුව
මාස	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
0	4,656	2,545	303	649	42	8,195
1-2	2,582	1,236	46	410	21	4,295
3-5	358	528	252	129	-	1,267
6-11	144	637	249	37	1	1,068
12-17	42	3,586	312	2	1	3,943
18 සහ ඊට වැඩි	81	60	3	-	-	144
එකතුව	7,863	8,592	1,165	1,227	65	18,912

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සේවක අර්ථ සාධක අරමුදල් ණය සම්බන්ධයෙන් රු. මිලියන 8,592 ක් වූ මුළු හිඟ හිටි ශේෂයෙන්, රු. මිලියන 3,646 ක් හෙවත් සියයට 42 ක් අවුරුදු එකකට වැඩි කාලයක සිට හිඟව පැවතුණි.
- (ආ) වතු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් ණය සම්බන්ධයෙන් රු. මිලියන 1,165 ක් වූ මුළු හිඟ හිටි ශේෂයෙන්, රු. මිලියන 315 ක් හෙවත් සියයට 27 ක් අවුරුදු එකකට වැඩි කාලයක සිට හිඟව පැවතුණි.
- (ඇ) සේවක අර්ථ සාධක අරමුදල් ණය හා වතු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් ණය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අය කර ගැනීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගෙන තිබුණේද යන්න තහවුරු කර ගැනීමට සාක්ෂි නොවීය.

4.1.3 උකස් ණය, සේ.අ.අ. ණය හා වතු අංශයේ සේ.අ.අ. ණය සම්බන්ධයෙන් ණය ලබාගැනීමේ තත්ත්වය

ලබාගත හැකි වූ තොරතුරු අනුව 2013 වර්ෂය තුළදී ලබා දුන් උකස් ණය, සේ.අ.අ. ණය හා වතු අංශයේ සේ.අ.අ. ණය පිළිබඳ තත්ත්වය ඉකුත් වර්ෂය සමඟ සසඳා පහත දැක්වේ.

ණය වර්ගය	2013		2012		විචලනය	
	ණය සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	ණය සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	වටිනාකම රු. මිලියන	ප්‍රතිශතය
උකස් ණය						
සේ.අ.අ. ණය	6,011	2,140	4,276	1,478	662	44.79
වතු අංශයේ						
සේ.අ.අ. ණය	1,537	157	1,236	165	(8)	(4.85)
පුද්ගල ණය	1,599	747	1,036	642	105	16.36
මෝටර් රථ						
ණය	9	27	25	53	(26)	(49.06)
එකතුව	10,486	4,289	8,986	4,147	142	3.42

සමාලෝචිත වර්ෂයේදී ප්‍රදානයකර තිබුණු රු. මිලියන 2,140 ක් වූ සේවක අර්ථ සාධක අරමුදල් ණය ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේදී ලබාදුන් රු. මිලියන 1,478 ක් වූ ණය සමඟ සැසඳීමේදී රු. මිලියන 662 කින් එනම්, සියයට 44 කින් වැඩි වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ප්‍රදානයකර තිබූ රු. මිලියන 1,218 ක් වූ උකස් ණය රු. මිලියන 591 කින් එනම්, සියයට 32 කින් අඩු වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ප්‍රදානයකර තිබූ රු. මිලියන 27 ක් වූ මෝටර් රථ ණය රු. මිලියන 26 කින් එනම්, සියයට 49 කින් අඩු වී තිබුණි. ප්‍රදානයකර තිබූ ණය සංඛ්‍යාව සියයට 17 කින් වර්ධනය වී තිබුණි. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය තුළ ලබා දුන් ණයවල මුළු වටිනාකම වැඩිවී තිබුණේ සියයට 3 කින් පමණි.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

4.2.1 උකස් ණය

උකස් ණය සම්බන්ධයෙන් කරන ලද විගණන නියැදි පරීක්ෂණයට අනුව පහත සඳහන් ප්‍රධාන දුර්වලතා නිරීක්ෂණය විය.

(අ) ඇතැම් උකස් කරන ලද දේපළවල වෙළඳපල වටිනාකම, හිඟ හිටි ප්‍රමාණයට වඩා අඩු විය. පහත සඳහන් ණය ඊට උදාහරණ වශයෙන් දැක්විය හැක.

ණය අංකය	දිනය	ණය මුදල රු.	හිඟ මුල් ණය ශේෂය රු.	මුළු හිඟ හිටි ප්‍රමාණය රු.	ඇපකර වෙළඳපල වටිනාකම රු.
01/503/1/634					
1/500/1/1259	2011.04.25	5,200,000	5,108,693	8,510,165	7,000,000
1/501/1/1327					

(ආ) ණය ආපසු ගෙවීමට හැකියාව තිබේ දැයි තහවුරු කර ගැනීමෙන් තොරව එකී ගනුදෙනුකරුවන්ට ණය ලබා දී තිබුණි. එබඳු උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

ණය අංකය	දිනය	ණය ප්‍රමාණය රු.	හිඟ මුල් ණය ශේෂය රු.	මුළු හිඟ හිටි ප්‍රමාණය රු.
01/503/01/231/PO1/070-2013	2007.09.19	900,000	705,586	1,498,898

(ඇ) පෙර ණය සම්බන්ධයෙන් වූ හිඟ මුදල් පිළිබඳ සැලකිල්ල යොමු නොකර ණය ලබා දුන් අවස්ථා නිරීක්ෂණය විය. පහත සඳහන් අවස්ථා ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

ණය අංකය	දිනය	ණය මුදල රු.	හිඟ මුල් ණය ශේෂය රු.	මුළු හිඟ මුදල රු.
1/500/1/1327	2010/07/12	700,000	690,916	1,075,238
1/500/1/1259	2010/02/08	3,000,000	2,974,711	5,082,641
18/1613	2008/04/24	750,000	27,840	170,233

(ඇ) ඇතැම් අවස්ථාවල ඇප සුරැකුම්පත් වටිනාකමින් සියයට 65 ඉක්මවා ණය ලබා දී තිබුණි. උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

ණය අංකය	දිනය	ණය මුදල රු.	ඇප සුරැකුම්පතෙහි වටිනාකම රු.	ණය ඇප සුරැකුම්පතෙහි ප්‍රතිශතයක් ලෙස
1/500/1/1327	2010/07/12	5,157,854	7,000,000	73.68
1/500/1/1259	2010/02/08	4,465,779	6,600,000	67.66

(ඉ) අනාගතයේ අපේක්ෂිත ආදායම සැලකිල්ලට ගනිමින් ණය ලබා දුන් පහත අවස්ථාව නිරීක්ෂණය විය.

ණය අංකය	දිනය	ණය මුදල රු.	හිඟ මුල් ණය ශේෂය රු.	මුළු හිඟ මුදල රු.
09/646/09/0017	2013.05.25	1,500,000	1,194,204	1,360,436

(ඊ) ණය අත්පොත අනුව විධිමත් ලිඛිත සාක්ෂි ලබා ගැනීමකින් තොරව ණය ලබා දී තිබුණු අවස්ථා පහත දැක්වේ.

ණය අංකය	දිනය	ණය මුදල රු.	හිඟ මුල් ණය ශේෂය රු.	මුළු හිඟ මුදල රු.
09/646/09/0017	2013.05.25	1,500,000	1,194,204	1,360,436
01/503/01/231/ POL/070- 2013	2007.09.19	900,000	705,586	1,498,898
01/646/01/00012	2012.08.25	1,700,000	1,593,748	2,119,894

(උ) ණය අත්පොතෙහි 26.2 ඡේදය ප්‍රකාරව ස්ථාවර නියෝගයන්ට අනුව වැටුපෙන් අයකරගත යුතු ණය වාරික සම්බන්ධව පසු විපරම් කටයුතු නොකළ අවස්ථා නිරීක්ෂණය විය.

ණය අංකය	දිනය	ණය මුදල රු.	හිඟ මුල් ණය ශේෂය රු.	මුළු හිඟ මුදල රු.
GP/02/04163	2011.01.25	468,000	454,470	783,573
GP/02/3834/X2/479	2007.02.22	450,000	436,936	632,746
GP/02/04123	2008.04.01	410,000	292,873	394,592
1/503/1/634,1/500/1/1259, 1/501/1/327	2008.01.08	5,200,000	5,108,693	8,510,165

(උ) උකස් ණය සඳහා පවරා ගත් දේපළ බොහොමයක වටිනාකම අදාළ ණයවල හිඟ හිටි ඇති ශේෂ පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීය. විස්තර පහත දැක්වේ.

ණය අංකය	හිඟ හිටි මුල් ණය ශේෂය රු.	දේපළෙහි ඇස්තමේන්තු ගත වටිනාකම රු.	පවත්නා මුදල / ඉතුරුම් ශේෂය රු.	ලැබිය යුතු මුළු මුදල රු.	ස්ථාපිත පාඩුව රු.
K/16/0681/KY1/559	60,000	150,000	25,401	345,485	170,084
7/62516/D7/435	150,000	350,000		555,862	205,862
10/54419/D10/213	99,455	375,000		547,799	172,799
12/63400/D12/253	42,914	75,000		191,047	116,047
6/31940/T6/869	262,500	850,000		1,098,018	248,018
K/4/3186/KY3/289	138,409	290,000		415,325	125,325
GP/2/1758/K2/427	252,659	600,000		675,433	75,433
18/58484/Y18/129	123,745	500,000		568,633	68,633
KI/001/02/0061/KIA/26	8,919,111	13,000,000		19,677,458	6,677,458
18/72939/Y18/923- 18/62822-18/66598	50,834	200,000		226,985	26,985
18/62583/Y18/383	176,248	390,000		710,640	320,640
12/61050/D12/210	132,841	275,000		500,879	225,879
K/4/2929/KY2/813	175,000	275,000		598,404	323,404
1/32533/CD2/358	79,999	260,000		306,489	46,489
K/16/1144/KY2/529	47,272	80,000	43,000	162,742	39,742
6/45094/F6/137	299,997	225,000		719,201	494,201
6/43545/H6/524	255,030	450,000		551,886	101,886
10/53468/D10/191	118,275	550,000		575,640	25,640
2/463/PO1/147	1,802,789	2,500,000		3,125,622	625,622
එකතුව	13,187,078	21,395,000	68,401	31,553,548	10,090,147

4.3 අර්ථික නොවන ගනුදෙනු

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

ගම්පහ ශාඛාව සඳහා කාර්යාලයක් බද්දට ගැනීමේදී එළඹී බදු ගිවිසුමේ 5 (ii) ඡේදයේ සඳහන් විධිවිධානයන්ට පටහැනිව බැංකුව විසින් රු. 44,444 ක මුදලක් තක්සේරු වරිපනම් සහ බදු මුදල් ලෙස නගර සභාවට ගෙවා තිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සභාපතිවරයාට වෙත ලබා දී තිබූ ණය පත්‍රය මඟින් සංග්‍රහ වියදම් ප්‍රතිපූරණය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව එකතුව රු. 423,235 වූ බිල්පත් බැංකුව විසින් සමාලෝචිත වර්ෂය තුළදී ප්‍රතිපූරණය කර තිබූ බව නිරීක්ෂණය විය. තවදුරටත් නිරීක්ෂණය වූ පරිදි බිල්පත් හෝ ඉන්වොයිස් ගෙවීම් වවුචර සමඟ ඉදිරිපත් කර නොතිබුණි. එහෙයින්, මෙම වියදම් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.
- (ආ) 1999 ඔක්තෝබර් 08 දිනැති අංක 22/99 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ විධිවිධානයන්ට පටහැනිව එක් නිලධාරියෙකු සඳහා නිල වාහන 2 ක් ලබාදී තිබුණි.
- (ඇ) නිසි භාණ්ඩාගාර අනුමැතියකින් තොරව, සේවක වැටුප් වෙනුවෙන් ගෙවිය යුතු රු. 10,274,113 වූ උපයන විට ගෙවීම් බදු මුදල් සේවකයින් වෙනුවෙන් බැංකුව විසින් ගෙවා තිබුණි.

4.5 හඳුනාගත් අඩුපාඩු

පහත සඳහන් හඳුනාගත් අඩුපාඩු විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) සපයන ලද තොරතුරු වලට අනුව සිත්ත වූ දේපළ අපහරණයේදී පහත සඳහන් අලාභයන් සිදුවී තිබුණි.

ලිපි ගොනු නාමය	ණය මුදල රු.	මුළු හිඟ මුදල රු.	පියවන ලද මුදල රු.	පාඩුව රු.
6/35405/P6/269	250,000	689,167	530,000	159,167
GL/9/226/GA1/162	175,000	486,481	300,000	186,481
2/65084/E2/208	250,000	776,191	691,279	84,912
18/73127/Y18/972	150,000	479,341	325,000	154,341
19/73724/Y19/045	780,000	2,329,302	2,327,857	1,445
10/58681/D10/277	300,000	1,428,776	750,000	678,776
18/71974/Y18/929	190,000	640,099	530,000	110,099
16/2810/KY2/754	175,000	389,117	250,000	139,117
	-----	-----	-----	-----
එකතුව	2,270,000	7,218,474	5,704,136	1,514,338
	=====	=====	=====	=====

- (ආ) ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව රු. 401,053 වූ ණය පොළිය සහ රු. 1,685,144 වූ වෙනත් ගාස්තු සමාලෝචිත වර්ෂය තුළදී ලියා හැර තිබුණි.

4.6 මානව සම්පත් කළමනාකරණය

සැපයූ තොරතුරු ප්‍රකාරව, 2013 දෙසැම්බර් 31 දිනට අනුමත හා තථ්‍ය කාර්යය මණ්ඩලය හා පුරප්පාඩු පිළිබඳ විස්තර පහත දැක්වේ.

තනතුරු වර්ගීකරණය	අනුමත කාර්ය මණ්ඩලය	තථ්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු සංඛ්‍යාව
විධායක	170	173	(3) අතිරික්තය
විධායක නොවන	233	98	135
කළමනාකරණ පුහුණු	15	-	15
කනිෂ්ඨ සේවක	66	62	4
අනියම්	-	-	-
එකතුව	484	333	151

සමාලෝචිත වර්ෂය අවසානයේදී අනුමත විධායක නොවන තනතුරුවලින් සියයට 58 ක පුරප්පාඩු පැවතුණ බව නිරීක්ෂණය වූ අතර මෙම තත්ත්වය බැංකුවේ මෙහෙයුම් කටයුතු කෙරෙහි අහිතකර අන්දමින් බලපා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

2013 වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මේ දක්වා තිබුණ පහත සඳහන් ඉලක්ක ලභාකරගෙන නොතිබුණි.

ක්‍රියාකාරී සංකේතය	ඉලක්කය	ප්‍රගතිය
අරමුණ 1	2013 වර්ෂයේ දී ණය කළඹ රු. බිලියන 25 දක්වා වැඩිකිරීම.	2013 දෙසැම්බර් 31 දිනට ණය කළඹ රු. බිලියන 21.37 පමණක් විය.
	තැන්පතු සඳහා අවම රු. මිලියන 850 දක්වා මාසයකට ගුද්ධ වර්ධනයක් සපුරා ගැනීම.	තැන්පතුවල මාසික ගුද්ධ වර්ධනය රු. මිලියන 330 හෙවත් සියයට 39 පමණක් විය.
	රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සේවා මධ්‍යස්ථාන පිහිටුවීම.	වර්ෂ 2013 දී කිසිදු සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා නොතිබුණි.
අරමුණ 2	2013 වර්ෂය අවසානය වන විට සියළුම ව්‍යාප්ති කාර්යාල සම්පූර්ණ ශාඛාවන් බවට පරිවර්තනය කිරීම.	2013 වර්ෂය තුළදී කිසිදු ශාඛාවක් එසේ කිසිදු කාර්යාලයක ශාඛාවක් බවට පරිවර්තනය කර නැත.

	පවත්නා ශාඛා ආදර්ශ ශාඛාවන් ලෙස විවෘත කිරීම/ වැඩිදියුණු කිරීම.	කිසිදු ශාඛාවක් වැඩිදියුණු කර හෝ විවෘත කර නොතිබුණි.
	දැනට පවත්නා ශාඛා 4 ක් අධිශ්‍රේණි ශාඛා බවට පත් කිරීම.	කිසිදු ශාඛාවක් අධිශ්‍රේණි ශාඛාවක් බවට පත් කර නොතිබුණි.
	පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය.	පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ආයෝජනයක කර නොතිබුණි.
අරමුණු 4	වර්ෂ 2013 වන විට ආදායමට පිරිවැය අනුපාතය සියයට 25 සිට 20 දක්වා අඩු කිරීම.	අනුපාතය සියයට 24.97 දක්වා අඩුවී තිබුණි.
අරමුණු 5	වර්ෂ 2013 වන විට මාස 1-2 දක්වා හිඟ හිටි උකස් ණය සියයට 28 සිට සියයට 15 දක්වා අඩු කිරීම.	සියයට 32.84 දක්වා වැඩි වී තිබුණි.
	පුද්ගල සහ මෝටර් රථ ණය සඳහා අක්‍රීය ණය ශුන්‍ය අනුපාතයක් පවත්වා ගැනීම සහ හිඟ ශේෂයන් වලක්වා ගැනීම.	පුද්ගල සහ මෝටර් රථ ණය සඳහා අක්‍රීය ණය අනුපාත පිළිවෙලින් සියයට 18.62 සහ සියයට 4.26 විය.
	හිඟ වාරික 3ට වැඩි උකස් ණය 2013 වන විට සියයට 6 සිට සියයට 3 දක්වා අඩු කිරීම.	ආවරණය 7.95 දක්වා වැඩි වී තිබුණි.
අරමුණු 6	වර්තමාන නිවාස ණය ප්‍රමාණය සියයට 90 සිට සියයට 85 දක්වා අඩු කිරීම.	නිවාස ණය ප්‍රමාණය සියයට 90 ක් වී තිබුණි.
	නිවාස ණය (උකස් සහ සේවක අර්ථ සාධක අරමුදල්) රු. බිලියන 5.5 කින් වැඩි කිරීම.	රු. බිලියන 2 කින් පමණක් නිවාස ණය ප්‍රමාණය වැඩි කර තිබුණි.
	පුද්ගල ණය රු. බිලියනකින් වැඩි කිරීම.	රු. මිලියන 617 කින් පමණක් පුද්ගල ණය ප්‍රමාණය වැඩි කර තිබුණි.
	මෝටර් රථ ණය රු. මිලියන 500 කින් වැඩි කිරීම.	රු. මිලියන 18 කින් පමණක් වාහන ණය ප්‍රමාණය වැඩි කර තිබුණි.
අරමුණු 7	නවීන මූලික බැංකුකරණ ක්‍රමවේදයන් ඔස්සේ සමස්ත ශාඛා ජාලය ඒකාබද්ධ කිරීම.	වර්ෂ 2013 තුළදී කිසිදු මූලික බැංකුකරණ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණි.
	සියලු ශාඛා සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලගත කිරීම.	නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හඳුන්වා දීමක් ස්ථාපනය කිරීමක් වර්ෂ 2013 දී සිදු කර නොතිබුණි.
	අවදානම් කළමනාකරණය සහ අනුකූලතාවය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.	අවදානම් කළමනාකරණය සහ අනුකූලතාවය සඳහා පද්ධතියක් ස්ථාපනය කර නොතිබුණි.

අරමුණු 8	අන්තර්ජාලය මත පදනම් වූ දැනුම හුවමාරු කරගැනීමේ පද්ධතිය වැඩි දියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම.	කිසිදු පද්ධතියක් හඳුන්වා දී නොතිබුණි.
අරමුණු 10	ගනුදෙනුකර ප්‍රතිචාර පිළිබඳ සමීක්ෂණයේ සොයාගැනීම්වලට අදාළව ජාතික වැඩමුළුවක් සංවිධානය කිරීම.	එවැනි වැඩමුළුවක් පවත්වා නොතිබුණි.
අරමුණු 11	සුදුසුකම්ලාභී පවුල් සඳහා එකඟ වූ නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.	ව්‍යාපෘති යෝජනාව අවසන් කර නොතිබුණි.

5.2 ප්‍රසම්පාදන සැලැස්ම

වර්ෂ 2013 සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණු අතර 2013 වර්ෂය තුළ සිදුකර තිබුණ ප්‍රසම්පාදනවල වටිනාකම රු. 54,823,686 ක් විය.

5.3 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා විස්තරාත්මක අයවැය ලේඛනය නිසි පරිදි පිළියෙල කර නොතිබුණු අතර එය සකස් කිරීම වෙනුවට ආදායම් හා වියදම් කාණ්ඩයන් පිළිබඳ සාරාංශගත ලාභාලාභ ගිණුම් පමණක් සැලකිලිමත්වීමකින් තොරව පිළියෙල කර තිබුණි. අසම්පූර්ණ අයවැය ලේඛනය අනුවද ප්‍රමාණාත්මක විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී අභියන්තර පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද විස්තරාත්මක වාර්තාවෙන් බැංකුවේ අවධානයට යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

- (අ) පවරාගත් දේපළ
- (ආ) හිඟ ණය ශේෂ
- (ඇ) පොළී ආදායම හා බදු වගකීම් ගිණුම්කරණය
- (ඈ) පාලන ගිණුම් සැසඳීම
- (ඉ) අත්තිකාරම් පියවීම
- (ඊ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම් සනාථ කිරීම
- (උ) පරිගණකගත තොරතුරු පද්ධතිය
- (ඌ) නීති, රීති, රෙගුලාසිවලට අනුකූල වීම
- (ඞ) අයවැය පාලනය